

## ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

### 1 මුළු ප්‍රකාශන

#### 1.1 තනත්වාගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.2 ජෙදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, එකාබද්ධ මුළු ප්‍රකාශන වලින් 2011 දෙසැම්බර් 31 දිනට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ එහි පරීපාලිතයේ මුළු තනත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මුළු ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව සහා හා සාධාරණ තනත්වයක් පිළිබඳ කරන බව මා දරන්නාවූ මතය වේ.

#### 1.1.1 එකාබද්ධ මුළු ප්‍රකාශන පිළියෙළ කිරීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරීපාලිත සමාගම වූ සීමාසහිත විෂ ඩිවෙලොපමන්ට සමාගමේ 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විගණනය තොකරන ලද මුළු ප්‍රකාශන පදනම් කර ගෙන එකාබද්ධ මුළු ප්‍රකාශන පිළියෙළ කර තිබූ අතර පරීපාලිත සමාගමේ ගුද්ධ වන්කම ප්‍රමාණය අධිකාරියේ ගුද්ධ වන්කම වලින් 5% ක් පමණ වී තිබූණි.
- (ආ) ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුළු සංස්ථා බැංකුවේ මුළු කොටස් ප්‍රාග්ධනයෙන් 49% ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු වුවන් බැංකුවේ කටයුතු වලට ප්‍රමාණවත් බලපෑමක් කිරීමට අධිකාරියට තොහැකි විම හෝතුවෙන් බැංකුවේ අවසන් මුළු ප්‍රකාශන අධිකාරියේ ගිණුම සමග එකාබද්ධ කර තොත්තුණි.

#### 1.2 මුළු ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

##### 1.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

ප්‍රමිත අංක 16 ට අනුව අධිකාරිය සමාලෝචන වර්ෂය අවසානයට රු මුළුයන 475.10 ක් පාරිනොෂ්ඨක වෙනුවෙන් ප්‍රතිපාදන සලසා තිබුණද ප්‍රමිතය ප්‍රකාරව අනාගනයේදී සිදුවන පාරිනොෂ්ඨක ගෙවීම අවස්ථා වලදී එ සඳහා යොදා ගැනීමට හැකිවන පරිදි රු මුළුයන 8.841 ක් පමණක් බාහිරව ආයෝජනය කර තිබූ බැවින් මුළු බැරකම් ආවරණය වන ලෙස ආයෝජනයක් කර තොත්තුණි.

### 1.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

#### මුළු ප්‍රකාශන වල දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති

ගිණුම සටහන් ආක 10 ට අනුව වනදී ගෙවීමෙන් තොරව සහ නිවාස අරමුණක් වෙනුවෙන් ඉඩම අත්පත් කර ගන්නා විට එම ඉඩමෙහි වෙළඳපොල අගය සහ ඒ වෙනුවෙන් දරන ලද වියදම් ඉඩම අත්පත් කර ගැනීමේ සංඝිත අරමුදලකට මාරු කළ යුතු වුවත්, එවැනි සංඝිත අරමුදලක් මුළු ප්‍රකාශන වල දක්වා නොතිබුණි.

### 1.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (i) බොහෝ නිවාස යෝජනා කුම වල තවදුරටත් ඉතිරිවී තිබුණ ඉඩම කැබලි හා නිවාස යෝජනා කුම සඳහා ලබාගෙන තිබුණු/පවරාගෙන තිබුණු ඉඩම හොක්වයාර් 943 ක් පමණ තක්සේරු කර ගිණුම ගතකර නොතිබුණි.
- (ii) නිවාස සංවර්ධන මලා සංස්ථා බැංකුවේ කොටස් ආයෝජනය මත ලද ප්‍රසාද කොටස් වල නාමික අගය වූ රු 276,500,000 ක් 2002 වර්ෂයේ සිට ගිණුම ගතකර නොතිබුණි.
- (iii) GTZ ව්‍යාපතිය යටතේ ලැබේ තිබුණු මෙටර් සයිකල් 05 ක හා බිඛල් කැබේ රථයක වටිනාකම ඇස්නමේන්තු කර ගිණුම්වලට ගෙන නොතිබුණි.
- (iv) වැඩ අවසන් වූ ව්‍යාපති 02 කට අදාළව ලැබේ තිබුණු රු මිලියන 43.51 ක මුදල තවදුරටත් කෙරේගෙන යන වැඩ ගිණුමේ ඉදිරියට ගෙන ගොස් තිබුණි.
- (v) උතුරු තැගෙනහිර දිස්ත්‍රික් කාර්යාල දෙකෙහි තැනිවී ඇති මෙටර් සයිකල් 08 ක් හා ඒස් රථයක වටිනාකම පිළිවෙළත් රු 400,000 ක් හා රු 112,864 ක් සඳහා සිදුවූ හානිය වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදනයක් කර නොතිබුණි.
- (vi) නිවාස ඉදිකිරීම පිරිවැය දැරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරීයෙන් සහ පහු සම්පත් මණ්ඩලයෙන් ලැබේ තිබුණ රු මිලියන 10.84 ක මුදල අදාළ කාර්යය අවසන් කර වසර 05 ඉකළවා තිබියදින් ගිණුම වල අවශ්‍ය ගැලපීම නොකර තන්පතු යටතේ දක්වා තිබුණි.
- (vii) සමාලෝචන වසර තුළ රු මිලියන 2479.59 ක් වූ නිවාස ණය සඳහා අඩුවෙන් කරන ලද බොල් හා අඩමාණ අය වෙන්කිරීම වටිනාකම රු මිලියන 53.74 ක් විය.

#### **1.2.4 අනුවිත හෙළිදරව් කිරීම**

සමාලෝචන වසර තුළ මරදාන 797 වන්ත හතරවන ඇදියරට අදාලට ඉංකිරීම් අවසන් නිවාස වල නිවාසලාභීන් පදිංචිකර කොන්ත්‍රාන්කරුට රෙඛවුම් මුදල් නිදහස් කර තිබුණු. රු 2,886,906 ක ගෙවිය යුතු වියදමක් කෙරීගෙන යන වැඩ ගිණුමේ දක්වා තිබුණි. කොන්ත්‍රාන්කරු විසින් බාරගන්නා ලද වෙනත් ව්‍යාපෘතින් අතරමඟේ දමා ගොස් ඇති බැවින් එම ව්‍යාපෘති වලට අන්තිකාරම් ලෙස ලබාදුන් මුදල් නිලව් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ දක්වා ඇති බව අධිකාරීයේ සාමාන්‍යාධිකාරීවරයා මා වෙත දන්වා තිබුණි.

#### **1.2.5 පැහැදිලි නොකළ වෙනස්කම්**

සභාධිපතා කළමනාකරණ අධිකාරීයෙන් නිවාස සවර්ධන අධිකාරීයට ගෙවිය යුතු අන්තිකාරම් ලෙස නිවාස සවර්ධන අධිකාරීයේ මුළු ප්‍රකාශන වල රු 8,863 ක් ලෙස දක්වා තිබුණු සභාධිපතා කළමනාකරණ අධිකාරීයේ මුළු ප්‍රකාශන වල ගෙවිය යුතු ලෙස දක්වා තිබුනේ රු 1,229,974 කි. මේ අනුව රු 1,221,111 ක වෙනසක් නිරීක්ෂණය විය.

#### **1.2.6 ලැබිය යුතු භා ගෙවිය යුතු ගිණුම්**

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) නාගරික සවර්ධන අධිකාරීය සහ පරීසර අධිකාරීය මගින් ලැබිය යුතු ලෙස අධිකාරීයේ ගිණුම්වල දක්වා ඇති ණයගැනී ගේ රු මිලියන 54.67 ක නිවැරදිනාවය සම්බන්ධයෙන් අදාල ආයතන සමග එකගතාවයකට පත වී නොතිබුණු අතර නිවාස භා පොදු ප්‍රස්ථාකම් අමාත්‍යාංශයෙන් ලැබිය යුතු රු මිලියන 64.71 ක නිය ගේ ප්‍රතිපූර්ණය කිරීමට නොහැකි බවද දන්වා තිබුණි. මේ සේවන් එම වැනි නිය ගේ ප්‍රතිපූර්ණය කිරීමට නොහැකි බවද දන්වා තිබුණි. මේ සේවන් එම වැනි නිය ගේ ප්‍රතිපූර්ණය කිරීමට නොහැකි බවද දන්වා තිබුණි.

(ආ) 2011 දෙසැම්බර් 31 දිනට විවිධ අය ගැනී ගේ මුදල රු 1,623.69 ක් වූ අතර එනුල වර්ෂ 03 ඉකමවූ රු මිලියන 1,356.49 ක් වූ නිය ගැනී ගේ අයකර ගැනීමට අධිකාරීය විසින් එලදායී ක්‍රියා මාර්ග ගෙන නොතිබුණි.

(ඇ) 2011 වර්ෂයේදී රු මිලියන 31.22 ක අඩංගු තොය අධිවෙනකිටිමක් කර තිබුණු අතර අඩංගු තොය වෙනකිටිමේදී තොයගැනී වයස් වියෙන්ලෙපූරුෂය සහ තොය අයකර ගැනීමේ හැකියාව පිළිබඳ නිසි අවධානයක් යොමුකර නොමැති බවද නිරීක්ෂණය විය.

### **1.2.7 මතගේදායට තහවුරු ගණුදෙනු**

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ජල්තර ව්‍යාපෘතිය යටතේ සාදා නිම කරන ලද රු මිලියන 562.48 ක් වට්තා නිවාස 395 ක් නිවාස සංවර්ධන බැංකුවට ගිවිසුමක් අන්සන් කිරීමකින් නොරව බාරදී තිබුණ අතර මෙම ගණුදෙනුවට අදාළ කරුණු පැහැදිලි කරද නොතිබුණි. එමෙනම් මෙයට අදාළ ලාභය වන රු මිලියන 215.89 ක් අධිකාරීයේ ගිණුම වලට ගෙවා නොතිබුණි.
- (ආ) මට්ටකුලිය, කාකුදුපත, සිඛ්‍රීස් නිවාස යෝජනා ක්‍රමයේ පොදු කටයුතු සඳහා වෙනකර තිබු අංක 51 දරන ඉඩම ව්‍යාපාරික කටයුත්තක් සඳහා විකුණා තිබු අතර එය අධිකාරීයේ අරමුණු සමග එකිනෙක නොවුණි.

## **2 මුලු සමාලෝචනය**

### **2.1 මුලු ප්‍රතිඵල**

මුලු ප්‍රකාශ අනුව සමාලෝචන වර්ෂයේ අධිකාරීයේ කටයුතු සහ පරීජාලිත සමාගමේ මුලු ප්‍රතිඵල ඉකුත් වර්ෂ හතරක් සමග සසඳා පහත දැක්වේ.

| <u>ප්‍රයතනය</u>              | <u>2011</u> | <u>2010</u> | <u>2009</u> | <u>2008</u> | <u>2007</u> |
|------------------------------|-------------|-------------|-------------|-------------|-------------|
|                              | රු මිලියන   |
| අධිකාරීයේ මෙහෙයුම් කටයුතු    |             |             |             |             |             |
| වල උගනතාවය                   | (518.29)    | (666.73)    | (502.66)    | (646.74)    | (784.75)    |
| එිහෙන් විවිධ විවෘත ප්‍රමාණවේ |             |             |             |             |             |
| සමාගමේ ලාභය                  | 11.01       | 9.62        | 12.47       | 15.7        | 26.68       |

## 2.2 විශ්‍යාතමක මූල්‍ය සමාලෝචනය

පසුගිය වර්ෂ 05 තුළ අධිකාරීය දිගින් දිගටම විශාල ලෙස පාඩු ලැබේම හේතුවෙන් ගුද්ධ වන්කම 11% කින් නිනවි තිබූ අතර මෙම තනත්ත්වය මත අධිකාරීයේ අඛණ්ඩ පැවැත්ම අවදානමකට ලක්වී ඇති බව නිරීක්ෂණය විය.

## 2.3 කාරක ප්‍රාග්ධන කළමනාකරණය

2010 වර්ෂයේදී අධිකාරීයේ ජාලම අනුපාතය හා ක්ෂේක වන්කම අනුපාතය පිළිවෙළින් 1:0.99 ක හා 1:1.02 ක් වූ අතර සමාලෝචන වර්ෂයේදී එය පිළිවෙළින් 1:0.90 ක් හා 1:0.92 ක් විය. සම්මත අනුපාතය පිළිවෙළින් 2:1 හා 1:1 විය යුතුය.

## 3 මෙහෙයුම් සමාලෝචනය

### 3.1 කාර්ය සාධනය

පහත සඳහන් නිරීක්ෂණයන් කෙරේ.

- (අ) ක්‍රියාකාරී සැලසුමට අනුව වසර තුළ ඉදිකිරීමට සැලසුම් කරන ලද භෞතික නිවාස ගණන 55,587 ක් වුවද සත්‍ය ඉදිකිරීම ගණන 14,278 පමණක් වූ බැවින් ඉදිකිරීම ප්‍රගතිය 26% ක් පමණ වී තිබුණි. කෙසේ වුවද 2011 නොවැම්බර් 29 දින අනුමත සංගේධින ක්‍රියාකාරී සැලසුමට අනුව ඉදිකිරීම ප්‍රගතිය 46% ක් විය.
- (ආ) ක්‍රියාකාරී සැලසුමට අනුව නිවාස එකක 3,800 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණා සංගේධින ක්‍රියාකාරී සැලසුමට එය ඇතුළත් කර නොතිබුණි.
- (ඇ) \$සඟු ලකා \$ (ආයෝජන ව්‍යාපෘති, රාජ්‍ය පොදුජලික දායකත්ව නිවාස) ව්‍යාපෘතිය යටතේ රු මිලියන 3,235 ක් වටිනා නිවාස එකක 1270 ක් ඉදිකිරීමට සැලසුම් කළද කිසිදු ඉදිකිරීම කටයුත්තක් සමාලෝචන වසර තුළ ආරම්භ කර නොතිබුණු අතර 2012 අගෝස්තු 31 දිනට ව්‍යාපෘති 03 ක ඉදිකිරීම කටයුතු ආරම්භ කර ඇති බවට අධිකාරීයේ සාමාන්‍යාධිකාරීවරයා මා වෙන දන්වා තිබුණි.

### 3.2 කළමනාකරණ ආකාරීයක්ෂමතා

පහත සඳහන් කළමනාකරණ ආකාරීයක්ෂමතා නිරික්ෂණය විය.

- (අ) පසුගිය විගණකාධිපති වාර්තා මගින් පෙනවා දී ඇති පරිදි බාර්ලි පාර්ට් පිහිටි අක්කර 01 යි පර්වස් 26.5 කින් යුත් ඉඩම පෙෂාද්ගලික අංශයේ සහභාගිතවයෙන් වූ එකාබද්ධ ව්‍යාපෘතිය සඳහා යහපත් කළමනාකරණ පරිචයක් අනුගමනය කර තොතින්ම හෝතුවෙන් රු මිලියන 1,000 ක පමණ ඇස්නමේන්තුගත අලාභයක් අනාවරණය වී තිබුණි. මේ සම්බන්ධයෙන් කැඳිනට් මණ්ඩලයේ පේෂාජයි නිති උපදේශකයෙකු හා සම්බන්ධව කරන ලද සාකච්ඡාවකට අනුව රජයේ ඉඩම වල සින්නක්කර හිමිකම පැවරීම තොකළ යුතු වුවත් අදාළ සමාගමට අධිකාරීය විසින් සින්නක්කර ඔප්පු ලබා ඇති බැවින් මෙම දේපල නැවත ගැනීමේ පුර්වකුය අයිතිය ලබාදීමටත්, උගේ බලපෑවන්නා කාලය තුළදී දේපලේ අදාළ ඔප්පු ලංකාවේ බැංකුවක ඇපකර හාරකරු ලෙස තැන්පත් කිරීමටත් නිර්දේශ කළ බවට අධිකාරීයේ සාමාන්‍යාධිකාරීවරයා මා වෙත දන්වා තිබුණි.
- (ආ) තිවාස යෝජනා ක්‍රම ඉදිකිරීමට ප්‍රථම අදාළ පළාත් පාලන ආයතන මගින් තිවාස සැලසුම් අනුමත කරවා ගෙයුතු වුවද, එමෙය කටයුතු තොකර තිවාස ඉදිකිරීම කර තිබීම නිසා සමාලෝචිත වසර අවසානය වන විට , තිවාස යෝජනා ක්‍රම 141 ක තිවාස 3509 කට අදාළ අනුකූලතා සහතික ලබා ගැනීමේ ගැටෙළ පැන නැගී තිබුණි. මින් තිවාස එකක 3357 කට පමණක සැලසුම් අනුමැතිය සඳහා කැඳිනට් පැත්කාවක් සකස් කර 2011 ඇගෝස්තු 12 දින අනුමැතිය සඳහා යවා තිබුණද සමාලෝචිත වසර අවසාන වන විටත් අනුමැතිය ලැබේ තොතිබුණි. මෙම තන්ත්වය මත තිවාස යෝජනා ක්‍රමයනට අදාළ තිවාස, තිවාසහිමියනට පැවරීමක් සිදුකර කළමනාකරණ සංස්ථා පිහිටුවීමට තොහැකි වී තිබුණු බැවින් එම තිවාස යෝජනා ක්‍රම වල තබන්තු කටයුතු තවදුරටත් අධිකාරීය මගින් සිදුකර තිබුණි. ඒ වෙනුවෙන් රු මිලියන 24.61 ක් තබන්තු වියදම් සඳහා සහ රු මිලියන 84.03 ක් ඇත්ත් වැඩියා කටයුතු සඳහා සමාලෝචිත වසර තුළ වැයකර තිබුණි.
- (ඇ) දිවයිනේ සංඛ්‍යා ක් 19 ක අධිකාරීය සතු දේපලවල අනවසර පදිංචිකරුවන් විසින් කරන ලද ඉදිකිරීම සහිත ඉඩම අක්කර 229.4 ක් සමාලෝචිත වසර අවසානයට ගැඹුනාගෙන තිබු අතර එම ප්‍රමාණයෙන් පර්වස් 10 ට වැඩි ප්‍රමාණයක් ගැකි විනා ඉඩම් ප්‍රමාණය අක්කර 187.7 ක් විය. පර්වස් 10 ට ඇඩු නියමානුකූල කළ ගැකි ඉඩම් ප්‍රමාණය අක්කර 22.6 ක් වූ අතර අක්කර 19.1 ක් විගා කටයුතු සඳහාද හාවිතා කර තිබුණි. මේ සම්බන්ධයෙන් සාමාන්‍යාධිකාරීවරයාගේ 1998 දෙසැම්බර් 17 දිනතේ 99/2 වකුලේඛය ප්‍රකාරව නියමානුකූල කළ ගැකි අනවසර පදිංචි කරුවන් නියමානුකූල කිරීමටත් , අනෙකුත්

අනවසරලාභීන් නියමානකුල කිරීමේ වැඩ පිළිවෙළක් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවටත් අධිකාරීයේ සාමාන්‍යාධිකාරීවරයා මා වෙත දැන්වා එවා තිබුණි.

- (ඇ) කුරුණැගල දිස්ත්‍රික්කයේ පවුල 526 ක් සඳහා සුරුය බල පදනම් ලබා ගැනීම සඳහා 1989-1994 වසර වලදී ලබාදී තිබූ නය මුදලේ ගෙවෘත 2011 දෙසැම්බර් 31 දිනට රු 4,248,206 ක් වූ අතර සමාලෝචිත වර්ෂය තුළදී කිසිදු මුදලක් අයවි නොතිබුණි. මෙම නය අයකර ගැනීම සඳහා නිශ්චිත වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක කර නොතිබුණි.

(ඉ) අධිකාරීය සතු ලිබරේ ප්‍රාලාභ සංචාරක බංගලාව පුද්ගලික ආයතනයකට විකිණීමේදී රජයේ තක්සේරුකරුගේ වටිනාකම ලබාගෙන නොතිබුණු අතර අධිකාරීය තක්සේරුකරුගේ තක්සේරුව පමණක් ලබාගෙන තිබුණි. නමුත් මෙම දේපළට අදාළව පසුව ලබාගත් රජයේ තක්සේරුකරුගේ තක්සේරුව රු 11,520,000 ක් වුවද, පුද්ගලික ආයතනයක් විසින් ගෙවු මුදල රු 9,000,000 ක් විය. මේ සම්බන්ධයෙන් 2011 ඔක්තෝබර් 14 දිනයන්හි පැවත්ව වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සඟාවේ සාකච්ඡාවට ලක්වූ අතර එම කාරක සඟා රස්වීම් තියෝගයට අනුව මාය 03 ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා තිබුණා 2012 මැයි 31 දින වන විටත් එම තියෝගයට අනුව කටයුතු කර නොතිබුණි.

(ඊ) නාරාගේන්පිට කිරීමෙන්ඩල මාවතේ පිහිටි අධිකාරීය සතු ඉඩම රජයේ තක්සේරුවකින් තොරව රු මිලියන 75 කට එකෝ තිවාස ව්‍යාපෘතියකට 2003 වර්ෂයේදී විකුණා තිබුණි. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලැබේ නොතිබුණු අතර රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ 2007 පොරවායි 10 දිනැති තක්සේරු වටිනාකම රු මිලියන 121.5 ක් විය. මේ සම්බන්ධයෙන් 2011 ඔක්තෝබර් 14 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සඟා විසින් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට තියෝග කර තිබුණා 2012 මැයි 31 දින වන විටත් එලස කටයුතු කර නොතිබුණි.

(උ) මහනුවර මහ නගර සඟාව සතු ඉඩමක අධිකාරීය විසින් ඉදිකර තිබූ තිවාස 32 කින් සමන්විත මහයියාව තිවාස ව්‍යාපෘතිය සඳහා රු මිලියන 20 ක ඉඩකිම් පිරිවැයක් දරා තිබුණා රේට අදාළ මුදල මහනුවර මහ නගර සඟාවෙන් සමාලෝචිත වසර අවසාන වන විටත් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

### 3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් මෙහෙයුම් ප්‍රකාර්යක්ෂමතා නිරීක්ෂණය විය.

- (අ) අධිකාරීයට අයත් හෝමාගම ජල්දුතර සහ දියවන්නා ගාර්ඩින්ස් යන නිවාස යෝජනා කුම වල නිවාස 03 ක් නිවාස බැහැර කිරීමේ කුම වෙදයෙන් බැහැරව කිසිදු ගිවිසුමකින් තොරව පුද්ගලයින් තියෙනෙකු වෙත කිසිදු අත්තිකාරම මූදලක් ලබා ගැනීමෙන් තොරව පදිංචිය සඳහා තිදහස් කර තිබුණි.
- (ආ) මහනුවර දිස්ත්‍රික් කාර්යාලය විසින් ගලහ නිවාස යෝජනා කුමය සඳහා 1998 වර්ෂයේ සිට 2001 වර්ෂය දක්වා රු මිලියන 2.67ක් වියදම් කර නිවාස 16 ක් ඉදිකර තිබු අතර සමාලෝචන වර්ෂය ඇවසාන වන විටත් එම නිවාස වල වැඩ අවසන් කර තොතිබුණි.
- (ඇ) වතු නිවාස වැඩ සටහන සඳහා ජාතිය ගොඩ තැගීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් 2008 වසර තුළ ලද රු මිලියන 1.355 ක මූදලක්, මිල්ලකන්ද සහ ප්‍රාසේස්ටර් යන වතු ව්‍යාපෘති සඳහා වැවිලි මානව සවර්ධන භාරය වෙත මුදාහරු ඇති නමුත් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වී තොතිබුණු අතර රු 599,000 ක් තවදුරටත් අයවිමට තිබුණි.
- (ඇ) නිවාස අරමුණු සඳහා රාජ්‍ය භා පොදුගලික අංශයෙන් පවරා ගත් /පවරා ගැනීමට තිබුණු ඉඩම් දල වගයෙන් හෙක්වයාර් 5,931 ක් පමණ වූ අතර සමාලෝචන වසර ඇවසාන වන විටත් මෙම ඉඩම් වලට අදාළ ඉඩම් ලේඛනය යාවත්කාලීන කර තොතිබුණි. බොහෝ ඉඩම් ප්‍රමාණයක අතවසර පදිංචිවිම ඇති බවටද නරික්ෂණය විය. උතුරු භා තැගෙනහිර පළාත් වල පැවති යුතු වාතාවරණය හේතුවෙන් ඉඩම් තියෙන්ව ගැනීමට තොගකීවී ඇති බැවින් එම තොරතුරු මෙම වාර්තාවේ ඇතුළත් වී තොමැති බව සාමාන්‍යාධිකාරීවරයා දැනුම දී ඇතේ.
- (ඉ) 1979 - 2010 කාල පරීවිසේදය තුළ පවරාගත් ඉඩම් වලට අදාළ වනදී මුදල් පරීභාලනමය ප්‍රමාදයන් මත කාලීනව ගෙවීමට කටයුතු තොකිරීම හේතුවෙන් පොදුගලික ඉඩම් වෙනුවෙන් 2011 දෙසැම්බර් 31 දිනට ගෙවය යුතු වනදී වටිනාකම රු මිලියන 93.12 ක් වූ අතර ඒ වෙනුවෙන් රු මිලියන 65.16 ක පොලී මුදලක් ගෙවීමටද අධිකාරීයට සිදුවී තිබුණි. එමෙනම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවරා ගත් ඉඩම් වෙනුවෙන් රු මිලියන 33.60 ක් තවදුරටත් ගෙවය යුතුව තිබුණි.
- (ඊ) බොහෝමයක් පවරා ගත් ඉඩම් වල පවරා ගත් දිනට වසර ගණනාවකට පසුව එළඹින වසරකට අදාළව ගණනය කරන ලද තක්සේරුව ගෙවීමට සිදුවීම මත අධිකාරීයට විගාල ඇලාභයක් සිදුවී ඇති අතර එම තක්සේරු මුදල ගෙවීමටද තොගකී වී තිබුණි.
- රිදාහරණ -**
- |                |                    |                       |                        |
|----------------|--------------------|-----------------------|------------------------|
| <u>ඉඩම් නම</u> | <u>පවරාගත් වසර</u> | <u>තක්සේරු කළ වසර</u> | <u>තක්සේරු වටිනාකම</u> |
|----------------|--------------------|-----------------------|------------------------|

| රු            |      |      |           |
|---------------|------|------|-----------|
| කුරක්කනේ වත්ත | 1995 | 1999 | 2,000,000 |
| ස්වයක්කීගම    | 1981 | 1999 | 1,850,000 |

- (උ) 2003,2004 සහ 2005 වර්ෂ වලට අදාළ අධිකාරිය විසින් වැඩිපුර ගෙවන ලද රු 14,381,122 ක වැට් බදු මුදල් තැවත අයකර ගැනීමට හෝ හිලවී කර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (උ) 2011 ජූනි 03 දිනැති දේශීය ආදායම බදු දෙපාර්තමේන්තුවේ ලිපියට අනුව 2009 සහ 2010 වර්ෂයට අදාළ හිග වැට් බදු මුදල රු 24,775,876 ක හා ඊට අදාළ දඩ මුදල රු 3,251,381 ක් වූ අතර එම හිග බදු 2012 ජූනි 15 දින දක්වා තීරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

### 3.4 නිවාස ණය පාලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කෙරේ.

- (අ) සමාලෝචන වර්ෂය අවසානයට ගිණුම අනුව නිවාස අය වැඩසටහනේ රු මිලියන 2,479.58 ක අයගැනී ගෙෂයක් හා රු මිලියන 4,734.80 ක ප්‍රාගධන ගෙෂයක් පැවති අතර ඊට අනුරුදුව ඉකුත් වර්ෂය අවසානයට රු මිලියන 2,647.34 ක හා රු මිලියන 2,558.3 ක ගෙෂ පැවතුණි.
- (ආ) අධිකාරිය විසින් අයවැයගත අයකිරීම ප්‍රමාණය තීරණය කිරීමේද සැලකිල්ලට භාජනය කර ඇත්තේ මුළු අයගැනී ගෙෂයෙන් 50.78% ක් වන අයගැනී සංඛ්‍යාව බැවින් එය අය කළමනාකරණයේ දුර්වලතාවයක් ලෙස නිරීක්ෂණය විය.

### 3.5 ආර්ථික නොවු ගණුදෙනු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) අධිකාරිය ආග්‍රිත සමාගමක රු මිලියන 5 ක් ආයෝජනය කර වර්ෂ 10 ක්ද ගනවී තිබුණ තමුන් එම ආයෝජන වලින් ලාභාංශ නොකිරීම නිසා කිසිදු ප්‍රතිලාභයක් අධිකාරියට ලැබේ නොතිබුණි.
- (ආ) ජනාධිපති අරමුදලින් 1991 වර්ෂයේදී රු මිලියන 250 ක අය මුදලක් වාර්ෂිකව 15% ක පොලියක් සහිතව ආපසු ගෙවීමට එකඟවී ලබාගෙන තිබුණි. එයට අදාළ වාර්ෂක සහ පොලි තිසියාකාරව ගෙවා නොතිබු අතර සමාලෝචන වසර අවසානය දක්වා ගෙවා ඇති ප්‍රාගධන

ගේෂය රු මිලියන 55 ක් පමණක් විය. ඒ අනුව 2011 දෙසැම්බර් 31 දිනට ගය මුදල සඳහා රු මිලියන 195 ක ප්‍රාග්ධන ගේෂයක් ගෙවිය යුතුව තිබූ අතර ගෙවිය යුතු ගය පොලිය රු මිලියන 228.16 ක් විය. එබැවින් ජනාධිපති අරමුදල විසින් ලබාගෙන ඇති ගය සඳහා ඉතා ඉහළ පොලි ප්‍රතිශතයක ගෙවන නමුත් එම පොලි ප්‍රතිශතය අඩුකර ගැනීමට ප්‍රමාණවත් පියවර ගෙන නොතිබුණි.

- (ඇ) නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක ඔරුගොඩවත්ත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා රු මිලියන 39.9 ක් 2005 වසරේදී අධිකාරිය විසින් වියදම කිරීමෙන් පසුව ඉදිකිරීම කටයුතු අතහැර දමා තිබුණු අතර මෙම ඉඩම 2006 මාර්තු මස වන විට එල් එස්ටේට් පුද්ගලික සමාගම විසින් නිවාස සංකීර්ණය ඉදිකිරීමට අවශ්‍ය මුලික කටයුතු කර තිබුණු මේ වන විට එම ව්‍යාපෘතියේ කටයුතු අතහැර දමා තිබුණි. මෙම සංකීර්ණය සඳහා අධිකාරිය විසින් දරන ලද ඉහත මුදල ආපසු ලබා ගැනීම සඳහා අදාළ සමාගම නාගරික සංවර්ධන අධිකාරිය සමාගම සාකච්ඡා කර එකිනෙකාවයකට පැමිණ ඇත්ත සමාලෝචන වසර අවසානය වන විටත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම මුදල් ගෙවා නොතිබුණි.
- (ඇ) අධිකාරිය විසින් සමාලෝචන වසර තුළ කුලී ආදායම වගයෙන් රු මිලියන 45.34 ක් උපයාගෙන තිබුණ අතර නිවාස යෝජනා කම කළමනාකරණ සංස්ථා වලට නොපැවැම් හේතුවෙන් එම ආදායමෙන් රු මිලියන 24.61 ක් නඩත්තු වියදම ලෙස දරා තිබුණි.
- (ඉ) කොටසක් ඉදිකර විවිධ හේතුන් මත අතහැර දමා තිබුණ නිවාස යෝජනා කුම 02 ක වියදම වූ රු. මිලියන 43 ක් කේරී ගෙන යන වැඩ ලෙස ගිණුම ගනකර තිබුණි.
- (ඊ) ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහා ගොඩනැගිලි ඉදිකිරීම වියදම ලෙස රු 1,106,176 ක මුදලක් කේරීගෙන යන වැඩ යටතේ දක්වා තිබුණි. තමුත් එම දිස්ත්‍රික් කාර්යාලයේ ඉදිකිරීම අතර මග නවතා දමා තිබුණි.

### **3.6 භාෂුනාගන්නා ලද පාඨ**

මෙ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) යාපනය දිස්ත්‍රික් කාර්යාලය විසින් සමුපකාර ගය දෙන සම්ති නිවාස ගය කුමය (විසිසිල්ස) යටතේ ලබාදුන් රු 5,965,000 ක් වට්නා නිවාස ගය 1,468 ක ලිපිගොනු අස්ථාන ගතවීම හේතුවෙන් එම ගය මුදල් අයකර ගැනීමට අධිකාරියට නොහැකි වි තිබුණි. මෙ සම්බන්ධයෙන් අධිකාරිය ප්‍රමාණවත් නිනිමය පියවරද ගෙන නොතිබුණි. ලිපිගොනු

අස්ථාන ගතවී ඇති බැවින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇති බව සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දී ඇත.

- (ආ) නිවාස සංවර්ධන අධිකාරී ගොඩනැගිල්ලේ මහල් කිහිපයක් නිවාස සංවර්ධන මුලා සංස්ථා බැකුවට කුලියට දී ඇති අතර 2007 මාර්තු 02 නොව පිළියෙළ කර තිබු බදු කුලී තක්සේරුව අනුව වූ රෝටයන් කසීම හේතුවක් නොදක්වා 2008 ජනවාරි 01 දින පිළියෙළ කර තිබු තක්සේරුව මගින් අඩුකිරීම නිසා සමාලෝචිත වසර අවසානයට රු 18,083,200 ක සමුව්වින බදු කුලී ආදායමක් අහිමි වී තිබුණි.
- (ඇ) අවස්සාවේලේ මාණික්කාවන්ත නිවාස ව්‍යාපෘතිය සඳහා 2007 වසර අවසන් වන විට රු මිලියන 76.07 ක් වියදම් කර තිබුණ අතර වැඩ අවසන් නොකළ නිවාස 75 ක ඉදිකිරීම සම්පූර්ණ කර, විකිණීම සඳහා නිවාස සංවර්ධන මුලා සංස්ථා බැකුවට හාර්දි තිබුණි. මේ සඳහා ගිවිසුමකට එළඹ නොතිබුණ අතර සමාලෝචිත වසර අවසාන වන විට මුලා සංස්ථා බැකුව විසින් රු මිලියන 43.925 ක් ගොවා තිබුණි. එබැවින් මෙම නිවාස ව්‍යාපෘතියන් රු මිලියන 32.14 ක පාඩුවක් නිරීක්ෂණය විය.

### 3.7 කොන්ත්‍රාන් පරීජාලනයේ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) පෙර විකුණුම් පදනම යටතේ නිවාස විකිණීමේදී නිවාස සැලසුම් කරන අඩුපාඩුවේදී විකිණීම ආරම්භ කළ යුතු අතර එට ප්‍රමාණවත් පරිදි මුදල් නිවාස ගැණුමකරු ගෙන් අයකර ගත යුතු නමුත් 117 වන්ත, ඇල්විටිල මාවත (IV අදියර) නිවාස 08 ක් සැලසුම් අවස්ථාවේදී නිවාස ඉල්ලුම් කරුවන්ගෙන් අධිකාරීය වෙත ලැබුණු මුදල නිවාස වට්නාකමින් 1% වන් වඩා අඩු අයක් විය. විදෙශ අමානායාගයට හාර්දි තිබු නිවාස 04 ක් සඳහා රු මිලියන 4.97 ක් ලැබීමට නියමිතව තිබු අතර රු මිලියන 15.2 ක් වටිනා නිවාස 02 ක් රු 50,000 ක් හා රු 1,000,000 ක් අත්තිකාරම මුදල ලබාගෙන වෙන්කර තිබු නමුත් ගිවිසුම වලට එළඹ නොතිබුණ අතර වසර 02 කට වැඩි කාලයක් තිස්සේ ඉතිරි මුදල් අයකර ගැනීමකින් නොරව පැවතුණි.
- (ආ) සහසු ලංකා නිවාස ව්‍යාපෘතිය මගින් රු මිලියන 100 ක ඇස්ථාමෙන්තුවකට යටත්ව නිවාස 770 ක් ඉදිකිරීම සඳහා සැලසුම් කර තිබුණාද මින් නිවාස 04 ක් ඉදිකිරීමට යෝජිත එක් නිවාස ව්‍යාපෘතියක් හා 2007 වර්ෂයේ ඉදිකිරීම ආරම්භ කර කොන්ත්‍රාන්කරු විසින් අන්තර්

දීමා හිය යක්කල සියනෑ උයනේ අඩක් නිම කළ නිවාස 05 ක් නැවත සකස් කිරීමට පමණක් කටයුතු කර තිබුණි. සමාලෝචිත වසර අවසාන වන විට එහි භෞතික ප්‍රගතිය 5% - 35% ත් අතර විය.

(ඇ) ඇධිකාරිය සතුව පවතින සභාධිපත්‍ය දේපල ඇඟන්ත්වැයියා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද රු මිලියන 255 ක ඇස්කමේන්තුවක් යටතේ රු මිලියන 230 ක් සමාලෝචිත වසර තුළ භාණ්ඩාගාරයෙන් ලැබේ තිබුණු අතර මින් රු මිලියන 76.54 ක් සමාලෝචිත වර්ෂයේදී වැයකර තිබුණි. මෙම ව්‍යාපෘතිය යටතේ මාලිගාවන්ත නිවාස ව්‍යාපෘතියේ නවිකරණ කටයුතු 2011 අප්‍රේල් 05 දින ආරම්භ කර 2012 අප්‍රේල් 12 දින නිම කිරීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත කොන්ත්‍රාතුව භාරදී තිබුණු 2012 ජූනි 15 විගණිත දින වන විටත් අදාළ නවිකරණ කටයුතු අවසන් කර නොතිබුණි.

### 3.8 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදුන් මණ්ඩලයේ සම්පත්

අංක පිශේෂ/12 දුරන භා 2003 ජූනි 2 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලේයේ 9.4 පේදයේ විධානයන්ට පවතින්ව සමාලෝචිත වර්ෂය අවසානයට වෙනත් ආයතන වෙත මුදාහරින ලද නිලධාරීන් / සේවකයින් 14 දෙනෙක් වෙත ගෙවා තිබුණ වැටුප රු.මිලියන 3.42 ක් විය. රේඛිය අමාත්‍යාංශය වෙත වාහන 07 ක් ද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට වාහන 05 ක් ද ලබාදී තිබුණි.

### 3.9 කාර්ය මණ්ඩල පරීභාලනය

2011 දෙසැම්බර් 31 දිනට

| තනතරු නාමය              | අනුමත කාර්ය | තත්‍ය කාර්ය | අතිරික්ත | පුරුජපාඩු |
|-------------------------|-------------|-------------|----------|-----------|
|                         | මණ්ඩලය      | මණ්ඩලය      | සංඛ්‍යාව | සංඛ්‍යාව  |
| පේෂ්ඨ විධායක            | 17          | 07          | -        | 10        |
| මධ්‍ය මට්ටමේ කළමනාකරණ   | 97          | 67          | -        | 30        |
| කණීජ්‍ය මට්ටමේ කළමනාකරණ | 143         | 94          | -        | 49        |
| කළමනාකරණ සභාධිතය        | 913         | 1271        | 358      | -         |
| ප්‍රාථමික               | 206         | 409         | 203      | -         |
| එකතුව                   | 1376        | 1848        | 561      | 89        |

පහන සඳහන් නිරික්ෂණයන් කරනු ලැබේ.

- (අ) අධිකාරීය මානව සම්පත් සැලැස්මට අනුව අනුමත කාර්ය මණ්ඩලය 2493 ක් ලෙස සඳහන් වුවද කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් 2010 ජූලි 01 දින අනුමත කර තිබු කාර්ය මණ්ඩලය 1376 ක් විය.
- (ආ) 2011 දෙසැම්බර් 31 දිනට සත්‍ය කාර්ය මණ්ඩලය 1848 ක් වු බැවින් අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයින් 561 ක් සිටින බවට නිරීක්ෂණය විය.තවද, මෙම අතිරික්ත කාර්ය මණ්ඩලය තුළ කොන්ත්‍රාත් හා දෙනිනි දීමනා ගෙවීමේ පදනම මත බදවා ගත් නිලධාරීන් 86 ක් සහ 2012 වසරේ මැයි 31 දින දක්වා බදවා ගත් නිලධාරීන් 161 ක් ද ඇතුළත් තිබු අනර එම මුළු සේවකයන් සඳහා රු 16,730,328 ක් මුළුක වැළැඳුව වශයෙන් අධිකාරීය විසින් ගෙවා තිබුණි.
- (ඇ) අංක PED/12 දරණ 2003 ජූනි 03 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලෝබයේ 9.3.1 වගන්තියට පට්ටීනිව නිලධාරීන් 18 දෙනෙකු මාස 03 ඉක්මවා මාස 01 සිට වසර 09 දක්වා කාලයක් වැඩ බැලීමේ තනතුරු වල රදවා තිබුණි.

#### 4 හිණුම්කටයුතු භාවය සහ යහපාලනය

##### 4.1 සංයුත්ත සැලැස්ම

අධිකාරීය විසින් 2011 - 2015 කාල පරිවිෂේෂය සඳහා සංයුත්ත සැලැස්මක් පිළියෙළ කර තිබුණු 2007 දෙසැම්බර් 18 දිනැති PED/47 දරණ වකුලෝබයෙන් සංගේධින 2003 ජූනි 02 දිනැති අංක PED/12 දරණ රාජ්‍ය ව්‍යාපාර වකුලෝබයේ 5.1.2 ජේදය අනුව ;

- (i) සංයුත්ත සැලැස්මෙහි කාර්යයන් ක්‍රියාකාරී සැලැස්ම හා අයවැය ලේඛනය අතර සම්බන්ධතාවයන් ගොඩනැගෙන ආකාරය දක්වා නොතිබුණි.
- (ii) පසුගිය වර්ෂ 03 ක මෙහෙයුම් කටයුතු සමාලෝචනය කර ඉදිරිපත් කිරීමක් සිදු කොට නොතිබුණි.
- (iii) ඒ ඒ වර්ෂ අවසානයට සංයුත්ත සැලැස්මේ කාර්යයන් ඉටු කිරීම පිළිබඳ ප්‍රගතිය හා ක්‍රියාත්මක නොවුණු හා මත්දාමි අංශ පිළිබඳ ඇගයීම් කර ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ වාර්තාවක් පිළියෙළ කර නොතිබුණු අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානයටද ලක් කර නොතිබුණි.

##### 4.2 අභ්‍යන්තර විගණනය

අභ්‍යන්තර විගණනය සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) ඇතැම් දිස්ත්‍රික් කාර්යාල වර්ෂ කිහිපයක් තුළ විගණනයට භාජනය කර නොතිබුණි.

- (ii) වාර්ෂික විගණන වැබ සටහන තුළ ඇතුළත් කාර්ය භාරයන් තුළ කාර්යය සාධන විගණනයට ප්‍රමාණවන් අවධානයක් යොමුව නොතිබුණි.

#### 4.3 අයවැය ලේඛනමය පාලනය

අධිකාරීය විසින් ඉදිරිපත් කරන ලද මූලු ප්‍රකාශන අනුව පිළිවෙළත් රු මිලියන 723.96 ක් හා රු මිලියන 1,172.78 ක තම්බ ආදායම හා වියදම සහ රු මිලියන 929.55 හා රු මිලියන 1,192.71 ක අයවැය ගන සංඛ්‍යා සමග සැසඳීමේදී ආදායම රු මිලියන 205.59 කින් හා වියදම රු මිලියන 19.93 ක වෙනසකම නිර්ක්ෂණය විය. මේ අනුව අයවැය එලදායී පාලන කාරකයක් වශයෙන් යොදා ගත් බවක් නිර්ක්ෂණය නොවිය.

#### 5 පද්ධති හා පාලන

විගණනයේදී නිර්ක්ෂණය වූ අඩුපාඩු පිළිබඳව වරීන වර අධිකාරීයේ සඟාපනිවරයා දැනුවත් කරන ලදී. පහත පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතු වේ.

- (අ) ණය ලබාදීම
- (ආ) කුවිනාන්සි පොත්
- (ඇ) ගබඩා
- (ඇ) ගොන්ත්‍රාන්
- (ඉ) අන්තිකාරම
- (ඊ) සෝචන මණ්ඩල
- (උ) බැංක මුදල
- (උ) වැට් බදු ගණනය

